

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ශ්‍රී ලංකා දේශගුණ අරමුදල පුද්ගලික සමාගමේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, සමාගමේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වන ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වන ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන් , වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද ,අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය , ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියා කර ඇති බව,

- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වන ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වන ගිණුම්කරණ ප්‍රමිතියේ ඡේද අංක 23.14 අනුව සේවා සැපයීම සම්බන්ධ ගණුදෙනුවක ප්‍රතිඵලය විශ්වාදායක ලෙස ඇස්තමේන්තු කළ හැකි වූ විට වාර්තා කරන කාලපරිච්ඡේදය අවසානයේ ගණුදෙනුවේ අවසන් කළ අදියරට අදාළව ආදායම හඳුනාගත යුතු බව දක්වා ඇත. සමාගම විසින් සමාලෝචිත වර්ෂයේදී සේවා සැපයීමට අදාළව ගිවිසුමට එළඹෙන අවස්ථාවේදී ලබාගෙන තිබූ සියයට 40 ක පූර්ව අත්තිකාරම් මුදල ආදායම ලෙස හඳුනාගෙන තිබුණු නමුත් ආදායම හඳුනාගැනීම පිළිබඳව මූල්‍ය ප්‍රකාශන වල අනාවරණය කර නොතිබුණි.	සමාගම විසින් සේවා සැපයීමේදී 40% ක මුදලක් ලබා ගැනීම පූර්ව අත්තිකාරමක් නොවන අතර එය ව්‍යාපෘති ආදායමෙන් 40% ක් වන අතර ඒ සඳහා ව්‍යාපෘතියට අදාළ මූලික අයදුම්පත යැවීම හා සමාලෝචනය කිරීම, පිරිවැය සකස් කිරීම, අපක්ෂපාති වාර්තාව හා අවදානම් වාර්තාව සැකසීම, ව්‍යාපෘතියෝජනාවලිය සකස් කිරීම , මූලික රැස්වීම් පැවැත්වීම, උපායමාර්ගික විශේලේෂණයන් සිදු කිරීම, සත්‍යාපන අවදානම් තක්සේරුව සිදු කිරීම, සත්‍යාපන සැලැස්ම සංවර්ධනය කිරීම හා අනුමත කිරීම යනාදී සේවා සැපයුම් සමාගම විසින් සේවාදායකයාට සපයනු ලබයි.	ගිණුම්කරණ ප්‍රමිත අනුව කටයුතු කළ යුතුය.
(ආ) සමාගම සතු පිරිවැය රු.5,320,075 ක් වූ දේපළ, පිරියත හා උපකරණවල ඵලදායී ආයු කාලය අවසන් වී පැවතියද සමාලෝචිත වර්ෂය තුළදී ද එම වත්කම් භාවිතා කරනු ලබන බවට විගණනයේදී නිරීක්ෂණය විය. මේ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වන ගිණුම්කරණ ප්‍රමිතියේ ඡේද අංක 17.19 අනුව එම වත්කම් වල ඵලදායී ජීව කාලය නිවැරදිව ඇස්තමේන්තු කර මූල්‍ය ප්‍රකාශනවලට ගැලපීම් කර නොතිබුණි.	සමාගමේ දේපළ, පිරියත හා උපකරණ නැවත තක්සේරු කිරීම සඳහා මගේ අංක SLCF/AF/Val./075 හා 2025.04.25 දිනැති ලිපිය මගින් කමිටුවක් පත් කර ඇති අතර මේ වන විට නැවත තක්සේරු කිරීම් කටයුතු සිදු වෙමින් පවතී. සමාගමේ මෝටර් රථය නැවත තක්සේරු කිරීම සඳහා කමිටුවක් පත් කර දෙන ලෙසට මගේ අංක SLCF/AF/Val./075 හා 2025.04.25 දිනැති ලිපිය මගින් පරිසර අමාත්‍යාංශය වෙතින් ඉල්ලීමක් කර ඇත.	ගිණුම්කරණ ප්‍රමිත අනුව කටයුතු කළ යුතුය.

- (ඇ) ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වන ගිණුම්කරණ ප්‍රමිත 29.6 කොටස අනුව සමාගම විසින් සමාලෝචිත වර්ෂයට අදාළව රු.4,564,356 ක ආදායම් බද්දක් හඳුනාගත යුතු වුවද එකී බදු වගකීම හඳුනාගෙන ගිණුම්ගත කිරීමට කටයුතු කර නොතිබුණි. මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් ගිණුම්කරණ පවතී. මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී බදු ආදායම හඳුනාගෙන මූල්‍ය කටයුතු කල ප්‍රකාශන තුල ඇතුළත් කිරීමට යුතුය. කටයුතු කරනු ලැබේ.
- (ඈ) සමාලෝචිත වර්ෂයේදී සමාගම විසින් කැබ් රථයක් භාවිතා කරනු ලැබූ ද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වන ගිණුම්කරණ ප්‍රමිතියේ 2.19 අනුව 2024 දෙසැම්බර් 31 දිනට පිළියෙළ කර තිබූ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම නොවන වත්කම් යටතේ එහි වටිනාකම හෙළිදරව් කර නොතිබුණි. මෙම කැබ් රථය පරිසර ගිණුම්කරණ අමාත්‍යාංශයට අයත් කැබ් රථයක් ප්‍රමිත අනුව බැවින් සමාගමේ මූල්‍ය තත්ත්ව කටයුතු කල ප්‍රකාශනයේ ජංගම නොවන වත්කම් යටතේ හෙළිදරව් කර නොමැත. යටතේ හෙළිදරව් කර නොමැත.

1.5.2 ගිණුම්කරණ ප්‍රතිපත්ති

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාගම විසින් ගිණුම්කරණ ප්‍රතිපත්ති තුළ සඳහන් කර ඇති පරිදි බොල් ණය සහ අඩමාණ ණය සඳහා වෙන් කිරීමක්ද සිදු කර නොතිබුණි.	2024 වර්ෂය සඳහා අඩමාණ ණය හෝ බොල් ණය සඳහා වෙන් කිරීමක් සිදු කර නොමැත.	ගිණුම්කරණ ප්‍රතිපත්ති අනුව අඩමාණ ණය සහ බොල් ණය සඳහා වෙන්කිරීමට කටයුතු කල යුතුය.

1.5.3 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2021 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා සේවක අර්ථසාධක අරමුදල සඳහා දායක මුදල් ගෙවීම ප්‍රමාද වීම මත රු.507,700 ක අධිභාරයක් සහ 2020 සිට 2023 වර්ෂය දක්වා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල සඳහා දායක මුදල් ගෙවීම ප්‍රමාද වීම මත රු.91,263 ක අධිභාරයක් පනවා තිබුණද 2025 අප්‍රේල් 30 දින දක්වා මෙම මුදල් ගෙවීමට කටයුතු කර නොතිබුණු අතර සමාගම විසින් එම අධිභාර මුදල් ගෙවීම සම්බන්ධයෙන් පැන නඟින වගකීම මූල්‍ය ප්‍රකාශන තුළින් හඳුනාගෙන ගිණුම්ගත කිරීමට කටයුතු කර නොතිබුණි.	සේවක අර්ථසාධක අරමුදල සඳහා දායක මුදල් ගෙවීම ප්‍රමාද වීම මත රු.507,000.00 ක අධිභාරයක් හෝ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල සඳහා දායක මුදල් ගෙවීම ප්‍රමාද වීම මත රු.91,263.00 ක අධිභාරයක් සමාගම වෙත ලැබී නොමැත. 2020, 2021 හා 2022 වර්ෂයන්හි පැවති කොවිඩ් වසංගත තත්ත්වය මත හා පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් සමාගමේ ආදායම ඉතා පහළ මට්ටමක පැවති අතර සමාගමේ වැටුප් ගෙවීමද ගැටළුකාරී විය. මෙම තත්ත්වය යටතේ එම කාල පරිච්ඡේදයන්හිදී නියමිත පරිදි දායක මුදල් ගෙවීමට නොහැකි වූ අතර මේ වන විට නියමිත පරිදි දායක මුදල් ගෙවීම් කරනු ලබයි.	වගකීම් නිසි පරිදි හඳුනාගෙන ගිණුම්කරණ ප්‍රමිත අනුව ගිණුම් තැබීමට කටයුතු කල යුතුය.

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2024 දෙසැම්බර් 31 දිනට රු. 16,092,645 ක් වූ වෙළඳ ලැබිය යුතු දෑ සම්බන්ධයෙන් ණයගැති කාල විශ්ලේෂණය, විස්තරාත්මක උපලේඛණ හා ශේෂ සනාථ කිරීම් විගණනයට ඉදිරිපත් නොකෙරුණි. තවද 2022 හා 2023 වර්ෂවලදී ද ඉහත විස්තර විගණනය වෙත ඉදිරිපත් නොකරන ලද අතර එම විස්තර ඊළඟ ගිණුම් වර්ෂයේදී විගණනය වෙත ලබාදෙන බවට කෙටුම්පත් වාර්තා සඳහා ඉදිරිපත් කරනලද පිළිතුරු මගින් දක්වා තිබුණි. මේ හේතුවෙන් මෙම ලැබිය යුතු වෙළඳ ශේෂයෙහි පැවැත්ම හා නිවැරදිභාවය පිළිබඳව අවිනිශ්චිතභාවයක් නිරීක්ෂණය විය.	වෙළඳ ලැබිය යුතු දෑ මෙම විමසුම මගින් දක්වා ඇති වාර්තාවන් ඉදිරි මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේදී ලබා දීමට කටයුතු කරනු ලැබේ.	ගිණුම්කරණ ප්‍රමිත අනුව කටයුතු කළ යුතුය.

1.7 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2007 අංක 07 දරන සමාගම් පනතේ 131 (1) වගන්තිය	සෑම සමාගමක් විසින්ම පනතෙහි පස්වන උපලේඛනයෙහි දක්වා ඇති සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය, සමාගම විසින් නිකුත් කර ඇති මුළු කොටස් සංඛ්‍යාව, අහිමි කළ කොටස් සංඛ්‍යාව, සමාගම සංස්ථාගත කළ දිනය හා කාර්යාලයේ ලිපිනය ආදී කරුණු ඇතුළත් වාර්ෂික වාර්තාවක්, යටත් පිරිසෙන් සෑම වර්ෂයකටම වරක් නියමිත ආකෘතියෙහි රෙජිස්ට්‍රාර්වරයා වෙත භාර දෙනු ලැබිය යුතු වුවද සමාගම විසින් 2020 වර්ෂයෙන් පසු එබඳු වාර්තා ඉදිරිපත් කර නොතිබුණි.	2020 වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර ඇති අතර 2021 වාර්ෂික වාර්තාව සකස් කර ඇත. මෙම කාර්ය යාවත්කාලීන කිරීමට කටයුතු කරමින් පවතී.	සමාගම පනතේ වගන්ති ප්‍රකාරව කටයුතු කළ යුතුය.

- (ආ) 1958 අංක 15 සේවක අර්ථසාධක 2023 ජුනි මස සිට පනතේ වගන්ති දරන සේවක අරමුදලට හා සේවා සේවකයාගේ මූලික ප්‍රකාරව කටයුතු අර්ථසාධක නියුක්තිකයන්ගේ භාර වැටුප හා ජීවන දීමනාව කළ යුතුය. අරමුදල් පනතේ අරමුදලට දායක මුදල් පදනම් කරගෙන සේවක අර්ථසාධක අරමුදල් හා 47 වන වගන්තිය ගණනය කිරීමේදී සේවක භාරකාර හා සේවක සහ අනුමත දීමනාද අරමුදලට දායක මුදල් ගෙවනු ලබයි. 1980 අංක 46 දරන සේවා සැලකිල්ලට ගත යුතු වුවද සමාගම විසින් ආරම්භයේ සිටම එම අරමුදල්වලට දායකත්වය ගණනය කිරීමේදී සේවකයාගේ මූලික වැටුප සහ ජීවන වියදම් දීමනාව පමණක් සැලකිල්ලට ගෙන තිබීම හා අනෙකුත් දීමනාව සහ දුරකථන දීමනාව සැලකිල්ලට ගෙන නොතිබීම හේතුවෙන් සමාලෝචිත වර්ෂය සඳහා පමණක් සේවක අර්ථසාධක හා සේවක භාරකාර අරමුදල් දායක මුදල් රු.54,093 ක් අඩුවෙන් ගණනය කර තිබුණි.
- (ඇ) රාජ්‍ය ව්‍යාපාර සමාගමේ අධ්‍යක්ෂ මගේ අංක වක්‍රලේඛ දෙපාර්තමේන්තුව මණ්ඩලය විසින් අනුමත SLCF/VD/T&W හා ප්‍රකාරව නියමිත වේ 2021 කරන ලද සංයුක්ත සැලැස්ම 2024.10.09 දිනැති ලිපිය දිනට පෙර වාර්තා නොවැම්බර් 16 සමඟ ක්‍රියාකාරී සැලැස්ම, මගින් මෙම වාර්තා දින ඉදිරිපත් කිරීමට දිනැති අංක 01/2021 දරන වාර්ෂික අයවැය ලේඛනය පරිසර අමාත්‍යාංශය වෙත කටයුතු කළ යුතුය. වක්‍රලේඛයේ අමාත්‍යාංශයේ හා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව වෙත මාර්ගෝපදේශ අධ්‍යක්ෂ ඉදිරිපත් කර ඇත. අංක 2.3 ජනරාල් වෙත ඉදිරිපත් කර නොතිබුණි.

1.8 බදු රෙගුලාසිවලට අනුකූල නොවීම

විගණන නිරීක්ෂණය

කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම

නිර්දේශය

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 93 (1) වගන්තිය ප්‍රකාරව සෑම තක්සේරු වර්ෂයක්ම අවසානවීමෙන් පසුව මාස 08 කට නොවැඩි කාලයක් තුළ අදාළ තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තාවක් දේශීය

මේ සම්බන්ධයෙන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අවධානයට යොමු කිරීමට කටයුතු කරනු ලැබේ. ඒ අනුව ඉදිරි කටයුතු කරනු ලැබේ.

පනතේ විධිවිධාන අනුව කටයුතු කළ යුතු අතර වගකිව යුතු නිලධාරීන්ගෙන්

ආදායම් කොමසාරිස් ජනරාල් වෙත ගොනු කළ යුතු වුවද සමාගම විසින් එම ආදායම් වාර්තා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත ගොනු කර නොතිබුණි.

මේ සම්බන්ධ හේතු විමසිය යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 15,112,908 ලාභයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ ලාභය රු. 13,482,727 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 1,630,181 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට ව්‍යාපෘති කළමනාකරණ ආදායම් වර්ධනය ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

කළමනාකාරීත්වයේ දැක්වීම

අදහස් නිර්දේශය

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ 2021 නොවැම්බර් 16 දිනැති අංක 01/2021 දරන චක්‍රලේඛයේ මෙහෙයුම් අත්පොත ඡේද අංක 3.2 (i) ආයතනයේ බඳවා ගැනීමේ පටිපාටි, වැටුප් හා දීමනා පරිමාණ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හා රේඛීය අමාත්‍යාංශයේ නිර්දේශ සහිතව කළමණාකරන සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගතයුතු වුවත් එම අනුමැතිය ලබාගෙන නොතිබුණි.

ආයතනයේ බඳවා ගැනීමේ පරිපාටි කෙටුම්පත් මේ වන විට සකස් කර ඇති අතර වරින් වර ඒ සම්බන්ධයෙන් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කරමින් සංශෝධනයන් සිදු කරනු ලබයි. ඒ අනුව අදාළ බඳවා ගැනීමේ පරිපාටි අනුමත කර ගැනීමට කටයුතු කරමින් පවතී.

චක්‍රලේඛ ප්‍රකාරව නොපමාව බඳවා ගැනීමේ පරිපාටි අනුමත කර ගැනීමට කටයුතු කළ යුතුය.